



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
දුරකථන අංක: 2477424, 2477423, 2477311
ෆැක්ස්: 2346257, 2477739
ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
වෙබ් අඩවිය: www.cbsl.gov.lk

පුවත්පත් නිවේදනය

නිකුත් කළේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව
දිනය 2013 පෙබරවාරි 17

සේවක අර්ථසාධක අරමුදල විසින් ද හිනැන්ස් සමාගමේ කොටස් අධි මිලකට මිලදී ගෙන නොමැත

සේවක අර්ථසාධක අරමුදල (සේ.අ.අ.) විසින් අධි මිලකට “ද හිනැන්ස්” සමාගමේ කොටස් මිලදී ගත් බව මෑතකදී විරුද්ධ පක්ෂයේ එක්තරා මන්ත්‍රීවරයෙකු විසින් පුවත්පතකට කරන ලද ප්‍රකාශය සේ.අ.අ. තරයේ ප්‍රතික්ෂේප කරයි. එහි සත්‍ය තත්ත්වය මෙසේය.

- (1) “ද හිනැන්ස්” සමාගම විසින් 2011.01.21 දින සිය සමාගමේ කොටස් මිලියන 40 ක් එක් කොටසක් රු.40 බැගින් මහජනතාවට නිකුත් කරන ලදී (public offer). එකී මහජන නිකුතුවේදී සේ.අ.අ. විසින් එම සමාගමේ කොටස් මිලියන 5 ක් රු.මිලියන 200 ක අගයකට අයැදුම් කරන ලදී. ඒ අනුව, සමාගම විසින් 2011.02.23 දින සාමාන්‍ය කොටස් 4,497,600 ක් රු.179,904,000 ක අගයකට අරමුදල වෙත විභාජනය කරන ලදී. එය

සම්පූර්ණ නිකුතුවෙන් 11.2% ක් පමණ වන අතර සේ.අ.අ. හැරුණු විට තවත් රාජ්‍ය හා පෞද්ගලික ආයෝජකයන් 2098 ක් එකී මහජන නිකුතුවෙන් කොටස් මිලට ගන්නා ලදී. තවද, එම කාලසීමාවේදී “ද ෆින්‍ෆින්ස්” සමාගමේ සාමාන්‍ය කොටස් රු. 40 ක පමණ මිලකට කොටස් වෙළෙඳපොළේ අලෙවි වෙමින් පැවතුණි.

- (2) ඉහත සඳහන් කොටස් සේ.අ.අ. විසින් මිලදී ගනු ලැබුවේ මහජන කොටස් නිකුතුවක් හරහා බැවින් එම අවස්ථාවේ කිසිදු තැරැව්කරුවෙකු හෝ විකුණුම්කරුවෙකු එකී ගනුදෙනුවට සම්බන්ධ නොවීය. එම මුදල් එකී සමාගම විසින් එහි ප්‍රාග්ධනය තරකරගැනීම සඳහා සෘජුවම යොදා ගන්නා ලදී.
- (3) ඉහත මහජන නිකුතුවෙන් මිලට ගත් කොටස්වලට අමතරව සේ.අ.අ. විසින් 2011 සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා කාලසීමාවේදී 593,600 ක් වූ එම සමාගමේ කොටස් පවත්නා වෙළෙඳපොළ මිලට මිලදී ගනු ලැබිණි. කිසිදු අවස්ථාවක “ද ෆින්‍ෆින්ස්” සමාගමේ කොටස් වෙළෙඳපොළ මිලට වඩා ඉහළ මිලකට සේ.අ.අ. විසින් මිලදී ගෙන නැත. තවද, 2011 වර්ෂය තුළදී එකී සමාගමේ කොටස් 37,049,700 ක් කොටස් වෙළෙඳපොළ තුළ රු. 43.30 ක් වූ බර්ත සාමාන්‍ය අගයකට හුවමාරුවූ බව කොටස් වෙළෙඳපොළ තොරතුරු අනුව පෙනී යයි. එය සේවක අර්ථසාධක අරමුදල එකී සමාගමේ කොටස් මිලට ගත් බර්ත සාමාන්‍ය අගයට වඩා ආසන්න වශයෙන් 7.3% ක් පමණ වැඩි විය.
- (4) සේවක අර්ථසාධක අරමුදලේ අදහස වනුයේ මෙම සමාගමේ යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය තුළින් එහි මූල්‍ය තත්ත්වය හා කාර්යසාධනය ශක්තිමත් වනු ඇති බවත්, එමඟින් මැදි හා දිගු කාලයේදී මෙම ආයෝජනයන්ගෙන් ලාභාංශ හා ප්‍රාග්ධන ලාභ වශයෙන් සතුටුදායක ප්‍රතිලාභයක් අරමුදලට ලැබීමට හැකිවනු ඇති බවය.
- (5) ඉහත කරුණු අනුව, එකී මන්ත්‍රීවරයා විසින් කරන ලද චෝදනා සාවද්‍ය හා පදනම් විරහිතය.